

## FINTREX FINANCE LTD

Head Office: No. 851, Dr. Danister De Silva Mawatha, Colombo 14. Tel: 0117 977 977 Fax: 0115 200 111 Web: www. fintrexfinance.com E-mail: info@fintrexfinance.com Audited Financial Statements as at 31st March 2019

	In Rupees Thousand	
For the Year Ended 31 March	2019 (Audited)	2018 (Audited
Gross Income	1,649,056	1,244,630
Interest Income	1,580,105	1,206,710
Interest Expenses	(675,008)	(489,619)
Net Interest Income	905,097	717,09
Net Other Operating Income	68,951	37,920
Total Operating Income	974,048	755,01
Impairment Charge on Loans and Receivables	(225,661)	(241,608
Net Operating Income	748,387	513,403
Operating Expenses		
Personnel Expenses	(171,005)	(139,598)
Premises, Equipment and Establishment Expenses	(72,442)	(56,145
Depreciation and Amortisation Charges	(27,285)	(30,557
Other Operating Expenses	(181,658)	(108,337
Operating Profit before Value Added Tax (VAT) and Nation Building Tax (NBT) on Financial Services & DRL	295,996	178,76
VAT on Financial Services	(64,939)	(31,731)
NBT on Financial Services	(7,884)	(4,231)
Debt Repayment Levy (DRL)	(15,120)	
Profit before Income Tax Expense	208,053	142,804
Income Tax Expense	(91,721)	(22,967)
Profit for the Year	116,332	119,837
OTHER COMPREHENSIVE INCOME / (EXPENSE) Items that will never be Reclassified to Profit or Loss		
Actuarial Gain on Employee Benefits	(1,390)	(450)
Deferred Tax Effect on Employee Benefits	389	126
tems that are or may be Reclassified to Profit or Loss		
Fair Value Gains/(Losses) that arose during the Year	(1,362)	5,654
Other Comprehensive Income / (Expense) for the Year,		
Net of Tax	(2,363)	5,329
Total Comprehensive Income for the Year	113,970	125,166
total Comprehensive income for the real		

SELECTED PERFORMANCE INDICATORS			
For the Year Ended 31 March	31.03.2019 (Audited)	31.03.2018 (Audited)	
Regulatory Capital Adequacy Core Capital (Tier 1 Capital ) Rs. '000 Total Capital Base Rs. '000 Tier 1 Capital Ratio /Core capital Ratio Total Capital Adequacy Ratio, /Total Capital Ratio Capital funds to deposit Liabilities Ratio (minimum requirement, 10%)	1,572,078 1,572,078 19% 19% 295%	1,504,509 1,504,509 25% 25% 56%	
Assets Quality ( Quality of Loan Portfolio) Gross Non performing Accommodations, Rs. '000 Gross Non performing Accommodations Ratio % Net Non performing Accommodations Ratio %	644,891 7.71% 1.96%	346,247 5.74% 3.23%	
Profitability Net Interest Margin Return on Assets (before tax) Return on Equity (after tax)	12.6% 2.8% 7.6%	12.3% 2.3% 8.3%	
Regulatory Liquidity (Rs. '000) Required minimum amount of liquid assets Available amount of liquid assets Required minimum amount of Government securities Available amount of Government securities	149,286 411,653 181,358 306,510	322,513 456,395 181,350 231,776	
Memorandum information Number of employees Number of branches Number of service centers	234 9 1	189 8 1	

STATEMENT OF FINANCIAL POSITION		
	In Rupees Thousand	
For the Year Ended 31March	2019	2018
	(Audited)	(Audited)
ASSETS		
Cash and Cash Equivalents	105,143	99,618
Financial Investments at Amortised		
Cost - Loans & Receivables to Banks	-	309,729
Financial assets measured at fair value through		
other comprehensiveincome/financial investments		
- Available for sale	50,275	51,637
Finance Lease Receivables	6,670,885	4,673,298
Hire Purchase Receivables	2,681	9,278
Loans & Advances to Other Customers	1,176,468	1,062,188
Factoring Receivables	18,333	67,009
Financial Investment at amortised cost		
- Held-To-Maturity	256,566	58,828
Other Receivables	43,914	28,739
Tax Receivables	12,587	7
Investment Property	6,800	23,200
Intangible Assets	23,341 65,249	27,294 82,499
Property, Plant & Equipment Total Assets	8,432,243	6,493,325
	0,432,243	0,473,323
LIABILITIES	447.704	422.227
Bank Overdrafts	417,736	432,227
Financial Liabilities at amortised cost due to Customers	533,090	2,694,597
Interest bearing Loans & Borrowings Liabilities of FBIL Customers	5,469,502	1,540,302
Current Tax Liabilities	962 27,646	962 23,559
Trade & Other Payables	339,694	23,559 292,814
Employee Benefits	7,537	4,354
Deferred tax liability	63,996	4,334
Total Liabilities	6,860,165	4,988,815
Total Elabilities	0,800,103	4,566,613
EQUITY		
Stated Capital	1,340,295	1,340,295
Statutory Reserve Fund	26,258	20,491
Available -for- Sale Reserve	1,942	3,304
Retained Earnings / (Accumulated Profit)	203,583	140,419
Total Equity	1,572,078	1,504,508
Total Liabilities and Equity	8,432,243	6,493,325
Contingent Liabilities and Commitments	34,500	44,356
Net Assets per Share (Rs.)	11.73	11.23

We, the undersigned, being the Chief Executive Officer and the Chief Financial Officer / Compliance Officer of Fntrex Finance Ltd, certify jointly that:

- (a) the above statements have been prepared in compliance with the format and definitions prescribed by the Central Bank of Sri Lanka;
- (b) the information contained in these statements have been extracted from the un audited financial statements of the Licensed Finance Company, unless indicated as audited

(Sgd.)	(Sgd.)
Tamara Dharmakirti – Herath	D.J.Withanachchi
Chief Executive Officer	Chief Financial Officer
21st June 2019	21st June 2019



+94 - 11 542 6426 KPMG (Chartered Accountants) +94 - 11 244 5872 +94 - 11 244 6058 32A Sir Mohamed Macan Markar Mawatha +94 - 11 254 1249 Colombo 00300, Sri Lanka www.kpmg.com/lk

## INDEPENDENT AUDITOR'S REPORT

## TO THE SHAREHOLDERS OF FINTREX FINANCE LIMITED

### Report on the Audit of the Financial Statements

We have audited the financial statements of Fintrex Finance Limited ("the Company"), which comprise the statement of financial position as at 31 March 2019, and the income statement, statement of profit or loss and other comprehensive income, statement of changes in equity and statement of cash flows for the year then ended, and notes to the financial statements, including a summary of significant accounting

In our opinion, the accompanying financial statements give a true and fair view of the financial position of the Company as at 31 March 2019, and of its financial performance and its cash flows for the year then ended in accordance with Sri Lanka Accounting Standards.

We conducted our audit in accordance with Sri Lanka Auditing Standards (SLAuSs). Our responsibilities under those standards are further described in the Auditor's Responsibilities for the Audit of the Financial Statements section of our report. We are independent of the Company in accordance with the Code of Ethics issued by CAS ri Lanka (Code of Ethics) and we have fulfilled our other ethical responsibilities. ties in accordance with the Code of Ethics. We believe that the audit evidence we have obtained is sufficient and appropriate to provide a basis for our opinion.

## Other Information

Management is responsible for the other information. These financial statements do not include the other information

## Responsibilities of Management and Those Charged with Governance for the Financial Statements

Management is responsible for the preparation of financial statements that give a true and fair view in accordance with Sri Lanka Accounting Standards, and for such internal control as management determines is necessary to enable the preparation of financial statements that are free from material misstatement, whether due to fraud or error.

In preparing the financial statements, management is responsible for assessing the Company's ability to continue as a going concern, disclosing, as applicable, matters related to going concern and using the going concern basis of accounting unless management either intends to liquidate the Company or to cease operations, or has no realistic alternative but to do so.

Those charged with governance are responsible for overseeing the Company's financial reporting process

## Auditor's Responsibilities for the Audit of the Financial Statements

Our objectives are to obtain reasonable assurance about whether the financial statements as a whole are free from material misstatement, whether due to fraud or error, and to issue an auditor's report that includes our opinion. Reasonable assurance is a high level of assurance. but is not a guarantee that an audit conducted in accordance with SLAuSs will always detect a material misstatement when it exists. Misstatements can arise from fraud or error and are considered material if, individually or in the aggregate, they could reasonably be expected to influence the economic decisions of users taken on the basis of these financial statements

As part of an audit in accordance with SLAuSs, we exercise professional judgment and maintain professional skepticism throughout the

- · Identify and assess the risks of material misstatement of the financial statements, whether due to fraud or error, design and perform audit procedures responsive to those risks, and obtain audit evidence that is sufficient and appropriate to provide a basis for our opinion. The risk of not detecting a material misstatement resulting from fraud is higher than for one resulting from error, as fraud may involve collusion, forgery, intentional omissions, misrepresentations, or the override of internal control.
- · Obtain an understanding of internal control relevant to the audit in order to design audit procedures that are appropriate in the circumstances, but not for the purpose of expressing an opinion on the effectiveness of the Company's internal control
- · Evaluate the appropriateness of accounting policies used and the reasonableness of accounting estimates and related disclosures
- Conclude on the appropriateness of management's use of the going concern basis of accounting and, based on the audit evidence
  obtained, whether a material uncertainty exists related to events or conditions that may cast significant doubt on the Company's ability to continue as a going concern. If we conclude that a material uncertainty exists, we are required to draw attention in our auditor's report to the related disclosures in the financial statements or, if such disclosures are inadequate, to modify our opinion. Our conclusions are based on the audit evidence obtained up to the date of our auditor's report. However, future events or conditions may cause the Company to cease to continue as a going concern.
- · Evaluate the overall presentation, structure and content of the financial statements, including the disclosures, and whether the financial statements represent the underlying transactions and events in a manner that achieves fair presentat

We communicate with those charged with governance regarding, among other matters, the planned scope and timing of the audit and significant audit findings, including any significant deficiencies in internal control that we identify during our audit.

As required by section 163 (2) of the Companies Act No. 07 of 2007, we have obtained all the information and explanations that were required for the audit and, as far as appears from our examination, proper accounting records have been kept by the Company

CHARTERED ACCOUNTANTS Colombo, Sri Lanka

Km

KPMS a Sir Lancer paraentilip and a member liter of the KPMS including of independent member liters at literate with KPMS increasing Companying IPSPMS treasuring Till a Switzer entire.

M.B. Mikular T.CA. P.Y.S. Parent T.CA.
1. S. Majaranar F.CA. WW.J.C. Parent F.CA.
Mil. S.M.S. Layasekara F.CA. WK.D.C. Abayasana F.CA.

My 8 Jaseph FCA S.T.D.L. Ferent FCA 3.8.0 Kentranira ACA H.M.C.B. Rejeptes PCA Mr. B.K.D.TA. Rodrigs PCA R.H. Rejen PCA Mr.N. Statterl ACA Mr.S.I.K.R. Prince ACA Principals - S.R., Person FCMADAC, ILB. Attorney-M-Law, H.S. George-Arcane ACA

# ෆින්ටුක්ස් ෆිනෑන්ස් ලිම්ටඩ්

. 851, දොස්තර බැනිස්වර් ද සිල්වා මාවන (බේස්ලයින් පාර), කොළඹ 14 දු.ක : 0117 977 977, ෆැක්ස් : 0115 200 111 වෙබ් ලිපිනය : www. fintrexfinance.com ඊ-ලිපිනය : info@fintrexfinance.com

2019 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මුලූූූූ පකාශන

ආදායම පුකාශය		
මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සදහා	2019 (විගණනය කළ) රුපියල් 000	2018 (විගණනය කළ) රුපියල් 000
දල ආදායම්	1,649,056	1,244,630
පොලී ආදායම	1,580,105	1,206,710
අඩු කළා: පොලී වියදම	(675,008)	(489,619)
ශුද්ධ පොලී ආදායම	905,097	717,091
ආනෙකුත් මෙහෙයුම් ආදායම	68,951	37,920
මුළු මෙහෙයුම් ආදායම	974,048	755,011
 අඩු කළා: ණය හා ආනෙකුත් අලාභ මත		
(අපහායන පුතිපාදන)	(225,661)	(241,608)
ශුද්ධ මෙහෙයුම් ආදායම	748,387	513,403
අඩු කළා: මෙහෙයුම් වියදම්	, .0,00,	0.0,.00
අ <b>යු කළා පෙයෙයු</b> ප ප <b>ස්දු</b> ප සේවක වියදම්	(171,005)	(139,598)
මායක් පසිදුම් ආයතනික වියදුම්	(72,442)	(56,145)
වත්කම් කෂය වත්කම් කෂය		
	(27,285)	(30,557)
අනෙකුත් වියදම්	(181,658)	(108,337)
මූලෳ සේවාවන් මත එකතු කල අගය මත බදු හා		
ජා.ගො.බ. වලට පෙර මෙහෙයුම් ලාත/(අලාත)	295,997	178,767
අඩු කළා: මූලූ සේවාවන් මත චිකතු කල අගය		
මත බදු, ජා.ගො.බ. හා ණය නැවත ගෙවීමේ ගාස්තු	(87,943)	(35,962)
ආදායම් බදුවලට පෙර මෙහෙයම් ලාභ/(අලාභ)	208,053	142,805
අඩු කළා: ආදායම් බදු වියදම	(91,721)	(22,967)
කාලව්ජේදය සදහා ලාභය	116,332	119,837
	,	,
විස්තරාත්මක ආදායම් පුකාශය		
ලාභ හෝ අලාභ යටතේ නැවත වර්ගීකරණය නොකරන අයත	⊚ (1,001)	(324)
ලාභ හෝ අලාභ යටතේ නැවත වර්ගීකරණය කරන අයිතම	(1,361)	5,654
වසර සඳහා මුළු විස්තරාත්මක ආදායම්	113,970	125,166
	110,070	120,100
කොවසක ඉපැයුම - (රු)	0.87	0.89
තෝරාගත් කාර්ය සාධන දර්ශ	කයන්	
අයිතම	2019.03.31 දිනට (විගණනය කළ)	2018.03.31 දිනට (විගණනය කළ)
1	(CORRORO MAC)	
නියාමන පුාග්ධන පුමාණාත්මතාවය	(CONSCOR MG)	
නියාමන පුාග්ධන පුමාණාත්මතාවය	1,572,078	1,504,509
· <b>නියාමන පාත්ධන පුමාණාත්මතාවය</b> පාථමික පාත්ධනය (පළමු පෙළ පාත්ධනය) රු 000	1,572,078	1,504,509 1,504,509
· <b>නියාමන පාග්ධන පුමාණාත්මතාවය</b> පාථමික පාග්ධනය (පළමු පෙළ පාග්ධනය) රු 000 මුළු පාග්ධන පදනම රු 000	1,572,078 1,572,078	1,504,509
· <b>නියාමන පාග්ධන පුමාණාත්මතාවය</b> පාථමික පාග්ධනය (පළමු පෙළ පාග්ධනය) රු 000 මුළු පාග්ධන පදනම රු 000 පළමුපෙළ පාග්ධන අනුපාතය/පාථමික පාග්ධන අනුපාතය	1,572,078 1,572,078 19%	1,504,509 25%
නි <b>යාමන පාග්ධන පුමාණාත්මතාවය</b> පාථමික පාග්ධනය (පළමු පෙළ පාග්ධනය) රු 000 මුළු පාග්ධන පදනම රු 000 පළමුපෙළ හුග්ධන අනුපාතය (පාථමික පාග්ධන අනුපාතය මුළු පාග්ධන/මුළු පාග්ධන පුමාණාත්මතා අනුපාතය	1,572,078 1,572,078 19% 19%	1,504,509 25% 25%
ති <b>යාමන පාත්ධන පුමාණාත්මතාවය</b> පාථමික පාත්ධනය (පළමු පෙළ පාත්ධනය) රු 000 මුළු පාත්ධන පදනම රු 000 පළමුපෙළ පාත්ධන අනුපාතය/පාථමික පාත්ධන අනුපාතය මුළු පාත්ධන/මුළු පාත්ධන පුමාණාත්මතා අනුපාතය තැන්පතු වගකීම් වලට පාත්ධන අරමුදල් අනුපාතය (අවම අවශෙතාවය 10%	1,572,078 1,572,078 19% 19% 19% )* 295%	1,504,509 25%
ි නි <b>ගාමන පාග්ධන පුමාණාත්මතාවය</b> පාථමික පාග්ධනය (පළමු පෙළ පාග්ධනය) රු 000 මුළු පාග්ධන පදනම රු 000 පළමුපෙළ පාග්ධන අනුපාතය/ ආථමික පාග්ධන අනුපාතය මුළු පාග්ධන/ මුළු පාග්ධන පුමාණාත්මතා අනුපාතය තැන්පතු වගකීම් වලට පාග්ධන අරමුදල් අනුපාතය (අවම අවශතාවය 10% <b>වත්කම්වල ගුණාත්මකභාවය (දෙන ලද ණගවල ගුණාත්මකභාවය</b>	1,572,078 1,572,078 19% 19% 19% 295%	1,504,509 25% 25% 56%
. මිහාමන පාත්ධන පුමාණාත්මතාවය පාථමික පාත්ධනය (පළමු පෙළ පාත්ධනය) රු 000 මුළු පාත්ධන පදනම රු 000 පළමුපෙළ පාත්ධන අනුපාතය (පාථමික පාත්ධන අනුපාතය මුළු පාත්ධන (මුළු පාත්ධන පුමාණාත්මතා අනුපාතය තැත්පතු වතකීම් වලට පාත්ධන අරමුදල් අනුපාතය (අවම අවශතෝවය 10% වත්කම්වල ගුණාත්මකතාවය (දෙන ලද ණයවල ගුණාත්මකතාවය දළ අතීය ණය රු.000	1,572,078 1,572,078 19% 19% 19% 295%	1,504,509 25% 25% 56% 346,247
. නි <b>යාමන පාත්ධන පුමාණාත්මතාවය</b> පාථමික පාත්ධනය (පළමු පෙළ පාත්ධනය) රු 000 මුළු පාත්ධන පදනම රු 000 පළමුපෙළ පාත්ධන අනුපාතය (පාථමික පාත්ධන අනුපාතය මුළු පාත්ධන (මුළු පාත්ධන පුමාණාත්මතා අනුපාතය තැන්පතු වගතීම් වලට පාත්ධන අරමුදල් අනුපාතය (අවම අවශතෝවය 10% වත්කම්වල <b>ගුණාත්මකතාවය (දෙන ලද ණයවල ගුණාත්මකතාවය</b> දළ අතීය ණය ජාරගෙය 'සිරිගෙන්	1,572,078 1,572,078 19% 19% 295% )* 295%	1,504,509 25% 25% 56% 346,247 5.74%
නි <b>යාමන පාග්ධන පමාණාත්මතාවය</b> පාථමික පාග්ධනය (පළමු පෙළ පාග්ධනය) රු 000 මුළු පාග්ධන පදනම රු 000 පළමුපෙළ භාග්ධන අනුපාතය (පාථමික පාග්ධන අනුපාතය මුළු පාග්ධන (මුළු පාග්ධන පුමාණාත්මතා අනුපාතය තැත්පතු වගයීම් වලට පාග්ධන අරමුදල් අනුපාතය (අවම අවශෘතාවය 10% වත්කම්වල ගුණාත්මකතාවය (දෙන ලද ණයවල ගුණාත්මකතාවය දළ අඛ්ය ණය රු.000 දළ අඛ්ය ණය පතිශතය % ශුද්ධ අඛ්ය ණය පතිශතය %	1,572,078 1,572,078 19% 19% 19% 295%	1,504,509 25% 25% 56% 346,247
• නි <b>ගාමන පාත්ධන පුමාණාත්මතාවය</b> පාථමික පාත්ධනය (පළමු පෙළ පාත්ධනය) රු 000 මුළු පාත්ධන පදනම රු 000 පළමුපෙළ පාත්ධන අනුපාතය (පාථමික පාත්ධන අනුපාතය මුළු පාත්ධන (මුළු පාත්ධන පුමාණාත්ම අනුපාතය තැත්පතු වගකිම් වලට පාත්ධන අරමුදල් අනුපාතය (අවම අවශතෝවය 10% වත්කම්වල ගුණාත්මකභාවය (දෙන ලද ණයවල ගුණාත්මකභාවය උළ අතුිය ණය රු.000 උළ අතුිය ණය පතිශතය % ශුද්ධ අතුිය ණය පතිශතය %	1,572,078 1,572,078 19% 19% 295% 0) 644,891 7.71% 1.96%	1,504,509 25% 25% 56% 346,247 5.74% 3.23%
• නියාමන පුත්ධන පුමාණාත්මතාවය පාථමික පාත්ධනය (පළමු පෙළ පාත්ධනය) රු 000 මුළු පාත්ධන පදනම රු 000 පළමුපෙළ පාත්ධන අනුපාතය (පාථමික පාත්ධන අනුපාතය මුළු පාත්ධන / මුළු පාත්ධන පුමාණාත්මතා අනුපාතය තැන්පතු වගකීම වලට පාත්ධන අරමුදල් අනුපාතය (අවම අවශෙනාවය 10% වත්කම්වල ගුණාත්මකතාවය (දෙන ලද ණයවල ගුණාත්මකතාවය දළ අකිය ණය පතිශතය % ශුද්ධ අතිය ණය පතිශතය % ශුද්ධ අතිය ණය පතිශතය %	1,572,078 1,572,078 19% 19% 295% )* 295% ) 644,891 7.71% 1.96%	1,504,509 25% 25% 56% 346,247 5.74% 3.23%
. මුණ වැත් <b>ධන පුමාණාත්මතාවය</b> පාථමික පුත් <b>ධ</b> නය (පළමු පෙළ පාත්ධනය) රු 000 මුළු පාත්ධන පදනම රු 000 පළමුපෙළ පාත්ධන අනුපාතය (පරමුමු පෙළ පාත්ධනය) රු 000 මුළු පාත්ධන අනුපාතය (පරමුමු පෙළ පාත්ධන අනුපාතය මුළු පාත්ධන (මුළු පාත්ධන පුමාණාත්මතා අනුපාතය තැන්පතු වගකීම් වලට පාත්ධන පරමුදල් අනුපාතය (අවම අවශ්නතාවය 10% <b>වත්කම්වල ගුණාත්මකතාවය (දෙන ලද ණයවල ගුණාත්මකතාවය</b> දළ අතීය ණය පතිශතය % ශුද්ධ අතීය ණය පතිශතය % ලාතපාසීත්වය (%) ශුද්ධ අතීය ණය පතිශතය % මුළු වත්කම් මත පතිලාතය (වළ වලට පෙර) %	1,572,078 1,572,078 19% 19% 295% )* 295% ) 644,891 7.71% 1.96%	1,504,508 25% 25% 56% 346,247 5,74% 3.23%
. මුණ වැත් <b>ධන පුමාණාත්මතාවය</b> පාථමික පුත් <b>ධ</b> නය (පළමු පෙළ පාත්ධනය) රු 000 මුළු පාත්ධන පදනම රු 000 පළමුපෙළ පාත්ධන අනුපාතය (පරමුමු පෙළ පාත්ධනය) රු 000 මුළු පාත්ධන අනුපාතය (පරමුමු පෙළ පාත්ධන අනුපාතය මුළු පාත්ධන (මුළු පාත්ධන පුමාණාත්මතා අනුපාතය තැන්පතු වගකීම් වලට පාත්ධන පරමුදල් අනුපාතය (අවම අවශ්නතාවය 10% <b>වත්කම්වල ගුණාත්මකතාවය (දෙන ලද ණයවල ගුණාත්මකතාවය</b> දළ අතීය ණය පතිශතය % ශුද්ධ අතීය ණය පතිශතය % ලාතපාසීත්වය (%) ශුද්ධ අතීය ණය පතිශතය % මුළු වත්කම් මත පතිලාතය (වළ වලට පෙර) %	1,572,078 1,572,078 19% 19% 295% )* 295% ) 644,891 7.71% 1.96%	1,504,508 25% 25% 56% 346,247 5,74% 3.23%
නියාමන පාත්ධන පමාණාත්මතාවය පාථමික පාත්ධනය (පළමු පෙළ පාත්ධනය) රු 000 මුළු පාත්ධන පදනම රු 000 පළමුපෙළ පාත්ධන අනුපාත/ ආථමික පාත්ධන අනුපාතය මුළු පාත්ධන (මුළු පාත්ධන පමාණාත්මතා අනුපාතය තැත්පතු වතේම් වලට පාත්ධන අරමුදල් අනුපාතය (අවම අවශනොවය 10% වත්කම්වල ගුණාත්මකතාවය (දෙන ලද ණයවල ගුණාත්මකතාවය දළ අඛ්ය ණය පතිශතය % ශුද්ධ අඛ්ය ණය පතිශතය % ලාතපාසීත්වය (%) ශුද්ධ පොලී ආන්තිකය % මුළු වත්කම් මත පුතිගුතය (බදු වලට පෙර) % මුළු වත්කම් ස්කන්ධය මත ලැබීම් (බදු වලට පසු) %	1,572,078 1,572,078 19% 19% 295% )* 295% ) 644,891 7.71% 1.96% 12.6% 2.8% 7.6%	1,504,509 25% 25% 56% 346,247 5,74% 3,23% 12,3% 2,3% 8,3%
නියාමන පුන්ධන පුමාණාත්මතාවය පාථමික පාන්ධනය (පළමු පෙළ පාන්ධනය) රු 000 මුළු පාන්ධන පදනම රු 000 පළමුපෙළ ඉතිරින අනුපාතය (පාථමික පාත්ධන අනුපාතය මුළු පාත්ධන (මුළු පාත්ධන පුමාණාත්මතා අනුපාතය තැන්පතු වනසීම් වලට පාත්ධන අරමුදල් අනුපාතය (අදම අවශහතාවය 10% වත්කම්වල ගුණාත්මකතාවය (දෙන ලද ණයවල ගුණාත්මකතාවය දළ අතීය ණය ජාතිශනය % ශුද්ධ අතීය ණය පතිශනය % ශුද්ධ අතීය ණය පතිශනය % ඉළු වත්කම් මත පතිගුතය (ඔදු වලට පෙර) % මුළු වත්කම් මත පතිගුතය (ඔදු වලට පෙර) % මුළු වත්කම් මත පතිගුතය (ණ. '000) දවශීල වත්කම් ස්කන්ධය මත ලැබීම් (ඔදු වලට පසු) %	1,572,078 1,572,078 19% 19% 295% )* 295% ) 644,891 7.71% 1.96%	1,504,509 25% 25% 56% 346,247 5,74% 3.23% 12.3% 2.3% 8.3%
නිගාමන පාත්ධන පුමාණාත්මතාවය පාථමික පාත්ධනය (පළමු පෙළ පාත්ධනය) රු 000 මුළු පාත්ධන පදනම රු 000 පළමුපෙළ පාත්ධන අනුපාතය (පාථමික පාත්ධන අනුපාතය මුළු පාත්ධන (මුළු පාත්ධන පලමාණාත්මතා අනුපාතය තැන්පතු වගකීම් වලට පාත්ධන අරමුදල් අනුපාතය (අවම අවශහතාවය 10% වත්කම්වල ගුණාත්මකතාවය (දෙන ලද ණයවල ගුණාත්මකතාවය දළ අතීය ණය පතිශතය % ශුද්ධ අතීය ණය පතිශතය % ශුද්ධ අතීය ණය පතිශතය % මුළු වත්කම් මත පතිගුතය (ඔදු වලට පෙර) % මුළු වත්කම් මත පතිගුතය (ඔදු වලට පෙර) % මුළු වත්කම් මත පතිගුතය (ණ. 1000) දවශීල වත්කම්හි අවශය අවම මුදල	1,572,078 1,572,078 19% 19% 295% )* 295% ) 644,891 7.71% 1.96% 12.6% 2.8% 7.6%	1,504,509 25% 25% 56% 346,247 5,74% 3,23% 12,3% 2,3% 8,3%
ිනියාමන පුාත්ධන පුමාණාත්මතාවය පාථමික පාත්ධනය (පළමු පෙළ පාත්ධනය) රු 000 මුළු පාත්ධන පදනම රු 000 පළමුපෙළ පාත්ධන අනුපාතය (පාථමික පාත්ධන අනුපාතය මුළු පාත්ධන /මුළු පාත්ධන පුමාණාත්මතා අනුපාතය තැන්පතු වගතිම් වලට පාත්ධන අරමුදල් අනුපාතය (අවම අවශහතාවය 10% වත්කම්වල ගුණාත්මකභාවය (දෙන ලද ණයවල ගුණාත්මකභාවය ළළ අතිය ණය රු.000 දළ අතිය ණය පතිශතය % ශුද්ධ පොලී ආත්තිකය % මුළු වත්කම් මත පුතිශතය (බදු වලට පෙර) % මුළු වත්කම් මත පුතිගුතය (බදු වලට පෙර) % මුළු වත්කම් මත පුතිශතය (රු. '000) දුවශීල වත්කම්හි අවශන අවම මුදල දුවශීල වත්කම්හි අවශන අවම මුදල	1,572,078 1,572,078 19% 19% 295% 0) 644,891 7.71% 1.96% 12.6% 2.8% 7.6%	1,504,509 25% 25% 56% 346,247 5.74% 3.23% 12.3% 2.3% 8.3%
නියාමන පුන්ධන පුමාණාත්මතාවය පාථමික පුන්ධනය (පළමු පෙළ පාත්ධනය) රු 000 මුළු පාත්ධන පදනම රු 000 පළමුපෙළ පාත්ධන අපුහාතය (පාථමික පාත්ධන අනුපාතය මුළු පාත්ධන (මුළු පාත්ධන පමාණාත්මතා අනුපාතය තැන්පතු වනකීම් වලට පාත්ධන අරමුදල් අනුපාතය (අවම අවශනොවය 10% වත්කම්වල ගුණාත්මකතාවය (දෙන ලද ණයවල ගුණාත්මකතාවය දළ අඛ්ය ණය රු.000 දළ අඛ්ය ණය පතිශතය % ශුද්ධ පොලී ආන්තිකය % මුළු වත්කම් මත පුතිලාභය (බදු වලට පෙර) % මුළු වත්කම් ස්කන්ධය මත ලැබීම් (බදු වලට පසු) % නියාමන දවශීලතාවය (රු. '000) දුවශීල වත්කම්හි අවශන අවම මුදල පවිශිල වත්කම්හි අවශන අවම මුදල	1,572,078 1,572,078 19% 19% 295% 0) 644,891 7.71% 1.96% 12.6% 2.8% 7.6%	1,504,508 25% 25% 25% 56% 346,247 5,74% 3,23% 12,3% 2,3% 8,3% 322,513 456,395 181,350
නියාමන පුන්ධන පුමාණාත්මතාවය පාථමික පුන්ධනය (පළමු පෙළ පාන්ධනය) රු 000 මුළු පාන්ධනය (පළමු පෙළ පාන්ධනය) රු 000 මුළු පාන්ධන පදනම රු 000 පළමුපෙළ පාන්ධන අනුපාතය (පාථමික පාන්ධන අනුපාතය මුළු පාන්ධන (මුළු පාන්ධන පුමාණාත්මතා අනුපාතය තැන්පතු වගකීම් වලට පාන්ධන අරමුදල් අනුපාතය (අවම අවශනතාවය 10% වත්කම්වල ගුණාත්මකතාවය (දෙන ලද ණයවල ගුණාත්මකතාවය දළ අකීය ණය රු.000 දළ අකීය ණය පතිශතය % ශුද්ධ අකීය ණය පතිශතය % මුළු වත්කම් නො පතිශතය % මුළු වත්කම් නො පතිශතය (බදු වලට පෙර) % මුළු වත්කම් නො පතිශාතය (වදු වලට පෙර) % මුළු වත්කම් කන්ධය මත ලැකීම් (බදු වලට පසු) % නියාමන දුවශිලතාවය (රු. '000) දවශිල වත්කම් අවශන අවම මුදල දවශිල වත්කම් ලෙස තබා ගෙන ඇති මුදල රජයේ සුරැකුම්පත් වල තබා ගැනීමට අවශන අවම මුදල	1,572,078 1,572,078 19% 19% 295% )* 295% ) 644,891 7.71% 1.96% 12.6% 2.8% 7.6%	1,504,509 25% 25% 56% 346,247 5,74% 3,23% 12,3% 2,3% 8,3% 322,513 456,395 181,350
නියාමන පාත්ධන පමාණාත්මතාවය පාථමික පාත්ධනය (පළමු පෙළ පාත්ධනය) රු 000 මුළු පාත්ධන පදනම රු 000 පළමුපෙළ පාත්ධන අනුපාතය (පාථමික පාත්ධන අනුපාතය මුළු පාත්ධන (මුළු පාත්ධන පමාණාත්මතා අනුපාතය තැන්පතු වනකීම් වලට පාත්ධන අරමුදල් අනුපාතය (අවම අවශනාවය 10% වත්කම්වල ගුණාත්මකතාවය (දෙන ලද ණයවල ගුණාත්මකතාවය දළ අකිය ණය රු.000 දළ අකිය ණය රු.000 දළ අකිය ණය රු.000 දළ අකිය ණය පතිශතය % ඉළුඩ පොලී ආන්තිකය % මුළු වත්කම් මත පතිශතය (බදු වලට පෙර) % මුළු වත්කම් සකන්ධය මත ලැබීම් (බදු වලට පසු) % නියාමන දවශීලතාවය (රු. '000) දවශීල වත්කම්න අවශන අවම මුදල උපිශිල වත්කම්න අවශන අවම මුදල උපිශිල වත්කම් ලෙස තබා ගෙන ඇති මුදල රජයේ සුරැකුම්පත් වල තබා ගෙන ඇති මුදල රජයේ සුරැකුම්පත් ලෙස තබාගෙන ඇති මුදල	1,572,078 1,572,078 19% 19% 295% 0) 644,891 7.71% 1.96% 12.6% 2.8% 7.6% 149,286 411,653 181,358 306,510	1,504,509 25% 25% 56% 346,247 5,74% 3,23% 12,3% 2,3% 8,3% 322,513 456,395 181,350 231,776
නියාමන පුන්ධන පුමාණාත්මතාවය පාර්මික පාත්ධනය (පළමු පෙළ පාත්ධනය) රු 000 මුළු පාත්ධන පදනම රු 000 මුළු පාත්ධන පදනම රු 000 පළමුපෙළ පාත්ධන අනුපාතය (පාරමික පාත්ධන අනුපාතය මුළු පාත්ධන (මුළු පාත්ධන පුමාණාත්මතා අනුපාතය තැත්පතු වගකීම් වලට පාත්ධන අරමුදල් අනුපාතය (අවම අවශනතාවය 10% වත්කම්වල ගුණාත්මකතාවය (දෙන ලද ණයවල ගුණාත්මකතාවය දළ අකිය ණය රු 000 දළ අකිය ණය පතිශතය % ශුද්ධ අතිය ණය පතිශතය % මුළුව අතිය ණය පතිශතය % මුළුව වත්කම් මත පතිගුතනය (බදු වලට පෙර) % මුළුව වත්කම් නත පතිගුතනය (බදු වලට පෙර) % මුළුව වත්කම් ස්කන්ධය මත ලැබීම් (බදු වලට පසු) % නියාමන දුවශීලතාවය (රු. '000) දවශීල වත්කම් අවශන අවම මුදල දවශීල වත්කම් අවශන අවම මුදල උපයේ සුරැකුම්පත් ලෙස තබා ගෙන ඇති මුදල රජයේ සුරැකුම්පත් ලෙස තබාගෙන ඇති මුදල රජයේ සුරැකුම්පත් ලෙස තබාගෙන ඇති මුදල	1,572,078 1,572,078 19% 19% 295% 0) 644,891 7.71% 1.96% 2.8% 7.6% 149,286 411,653 181,358 306,510	1,504,509 25% 25% 56% 346,247 5,74% 3.23% 12.3% 2.3% 8.3% 322,513 456,395 181,350 231,776
නියාමන පාත්ධන පමාණාත්මතාවය පාථමික පාත්ධනය (පළමු පෙළ පාත්ධනය) රු 000 මුළු පාත්ධන පදනම රු 000 පළමුපෙළ පාත්ධන අපුහාතය (පාථමික පාත්ධන අනුපාතය මුළු පාත්ධන (මුළු පාත්ධන පමාණාත්මතා අනුපාතය තැන්පතු වතකීම් වලට පාත්ධන අරමුදල් අනුපාතය (අවම අවශනොවය 10% වත්කම්වල ගුණාත්මකතාවය (දෙන ලද ණයවල ගුණාත්මකතාවය දළ අතීය ණය රු.000 දළ අතීය ණය රු.000 දළ අතීය ණය රු.000 දළ අතීය ණය ප්රිශතය % ලාතදාසීත්වය (%) ශුද්ධ පොලී ආන්තිකය % මුළු වත්කම් මත පුතිලාතය (බදු වලට පෙර) % මුළු වත්කම් සකන්ධය මත ලැබීම් (බදු වලට පසු) % නියාමන දවශීලතාවය (රු. '000) දවශීල වත්කම් අවශන අවම මුදල උවශිල වත්කම් ලෙස තබා ගෙන ඇති මුදල රජයේ සුරැකුම්පත් වල තබා ගැනීමට අවශන අවම මුදල රජයේ සුරැකුම්පත් ලෙස තබාගෙන ඇති මුදල	1,572,078 1,572,078 19% 19% 295% 0) 644,891 7.71% 1.96% 12.6% 2.8% 7.6% 149,286 411,653 181,358 306,510	1,504,509 25% 25% 56% 346,247 5,74% 3,23% 12,3% 2,3% 8,3% 322,513 456,395 181,350 231,776

ආදායම් පකාශය

මූල¤ තත්ත්ව පුකාශය		
	2019.03.31 දිනට (විගණනය කළ)	
	රුපියල් 000	
වත්කම්		
මුදල් හා මුදල් වලට සමාන දෑ	105,143	99,618
මුලන ආයෝජන - බැංකු සමග ස්ථාපනය කිරීම්	=	309,729
අලෙවිය සදහා ඇති මූලූූූූ උපකරණ	50,275	51,637
කල් බදු වලින් ලැබීම්	6,670,885	4,673,298
කුලී පිට ගැණුම් වලින් ලැබීම්	2,681	9,278
අනෙකුත් ණය ලැබීම්	1,176,468	1,062,188
සාධ¤කරණ ලැබීම්	18,333	67,009
මූලෳ ආයෝජන - කල් පිරිම දක්වා පවත්නා	256,566	58,828
අනෙකුත් ණය ගැතියන්	43,914	28,738
ලැබීය යුතු බදු	12,587	7
ආයෝජන කළ ඉඩම් තොග	6,800	23,200
අස්පෘශන වත්කම්	23,341	27,294
දේපල, පිරියත හා උපකරණ <b>මුළු වත්කම්</b>	65,249 8,432,243	82,499 6,493,325
මුව පයකුම	0,402,240	0,493,320
වගකීම්		
බැංකු අයිරා	417,736	432,227
ස්ථාවර තැන්පතු සහ ඉතුරුම් තැන්පතු	533,090	2,694,597
පොලී මත ණය ගැනීම්	5,469,502	1,540,302
FBIL ණය හිමියෝ	962	962
වෙළඳ හා අනෙකුත් ගෙවිය යුතු වියදම්	339,694	292,814
ගෙවිය යුතු ආදායම් බදු	27,646	23,559
විශාමික පුතිලාන සදහා පුතිපාදන	7,537	4,354
විලම්භීත බදු වගකීම්	63,996	
මුළු වගකීම්	6,860,165	4,988,815
කොටස්කරුවන්ගේ හිමිකම්		
පුකාශිත පුාග්ධනය	1,340,295	1,340,295
වනාවස්ථාපිත සංචිත අරමුදල	26,258	20,49
ආයෝජන අරමුදල් සංචිත	1,942	3,304
සංචිත ලාභ	203,583	140,419
මුළු කොටස් කරුවන්ගේ හිමිකම	1,572,078	1,504,509
මුළු වගකීම් හා කොටස් කරුවන්ගේ හිමිකම්	8,432,243	6,493,325
අසම්භාවන වගකීම්	34,500	44,356
කොටසක ශුද්ධ වත්කම්(රුපියල්)	11.73	11.23

පහත අත්සන් තබන ෆින්ටෙක්ස් ෆිනෑන්ස් ලිම්ටඩ් හි පුධාන ව්ධායක නිලධාරීනී සහ පුධාන මූලූූ නිළධාරිනී වන අප විසින්

- (අ) ඉහත පුකාශන පිළියෙල කොට ඇත්තේ ශීු ලංකා මහ බැංකුව විසින් නිර්දේශ කල ආකෘතියකට සහ නිර්වචනයන්ට අනුකූලව බවත්.
- (ආ) විගණනය කළ බව සළහන් කර නොමැති නම් බලයලත් මලු සමාගමෙහි විගණනය නොකරන ලද. මුලූූූූූ පකාශන වලින් මෙම පකාශ වල අඩංගු තොරතුරු උපුටා ගන්නා ලද බවත්, පහත අත්සන් කර ඇති අප සහතික කරන්නෙමු.

(අත්සන් කළේ) (අත්සන් කළේ) ටමාරා ධර්මකීර්ති හේරත් ඩී.ජේ. විතානාච්චි පුධාන විධායක නිලධාරීනී පුධාන මූලූූ නිළධාරිනී 2019 ජුනි 21 2019 ජුනි 21



+94 - 11 542 6426 +94 - 11 244 5872 (Chartered Accountants) Fax 32A, Sir Mohamed Macan Markar Mawatha P O Box 186 +94 - 11 254 1249 Colombo 00300, Sri Lanka. www.kpmg.com/lk

## INDEPENDENT AUDITOR'S REPORT

## TO THE SHAREHOLDERS OF FINTREX FINANCE LIMITED

## Report on the Audit of the Financial Statements

We have audited the financial statements of Fintrex Finance Limited ("the Company"), which comprise the statement of financial position as at 31 March 2019, and the income statement, statement of profit or loss and other comprehensive income, statement of changes in equity and statement of cash flows for the year then ended, and notes to the financial statements, including a summary of significant accounting

In our opinion, the accompanying financial statements give a true and fair view of the financial position of the Company as at 31 March 2019, and of its financial performance and its cash flows for the year then ended in accordance with Sri Lanka Accounting Standards.

Basis for Opinion

We conducted our audit in accordance with Sri Lanka Auditing Standards (SLAuSs). Our responsibilities under those standards are further described in the Auditor's Responsibilities for the Audit of the Financial Statements section of our report. We are independent of the Company in accordance with the Code of Ethics issued by CA Sri Lanka (Code of Ethics) and we have fulfilled our other ethical responsibilities in accordance with the Code of Ethics. We believe that the audit evidence we have obtained is sufficient and appropriate to provide a

## Other Information

Management is responsible for the other information. These financial statements do not include the other information.

Responsibilities of Management and Those Charged with Governance for the Financial Statements

Management is responsible for the preparation of financial statements that give a true and fair view in accordance with Sri Lanka

Accounting Standards, and for such internal control as management determines is necessary to enable the preparation of financial statements that are free from material misstatement, whether due to fraud or error.

In preparing the financial statements, management is responsible for assessing the Company's ability to continue as a going concern, disclosing, as applicable, matters related to going concern and using the going concern basis of accounting unless management either intends to liquidate the Company or to cease operations, or has no realistic alternative but to do so.

Those charged with governance are responsible for overseeing the Company's financial reporting process.

Auditor's Responsibilities for the Audit of the Financial Statements

Our objectives are to obtain reasonable assurance about whether the financial statements as a whole are free from material misstatement. whether due to fraud or error, and to issue an auditor's report that includes our opinion. Reasonable assurance is a high level of assurance, but is not a guarantee that an audit conducted in accordance with SLAUSs will always detect a material misstatement when it exists. Misstatements can arise from fraud or error and are considered material if, individually or in the aggregate, they could reasonably be expected to influence the economic decisions of users taken on the basis of these financial statements.

As part of an audit in accordance with SLAuSs, we exercise professional judgment and maintain professional skepticism throughout the

- · Identify and assess the risks of material misstatement of the financial statements, whether due to fraud or error, design and perform audit procedures responsive to those risks, and obtain audit evidence that is sufficient and appropriate to provide a basis for our opinion. The risk of not detecting a material misstatement resulting from fraud is higher than for one resulting from error, as fraud may involve collusion, forgery, intentional omissions, misrepresentations, or the override of internal control.
- · Obtain an understanding of internal control relevant to the audit in order to design audit procedures that are appropriate in the circumstances, but not for the purpose of expressing an opinion on the effectiveness of the Company's internal control
- · Evaluate the appropriateness of accounting policies used and the reasonableness of accounting estimates and related disclosures made
- · Conclude on the appropriateness of management's use of the going concern basis of accounting and, based on the audit evidence obtained, whether a material uncertainty exists related to events or conditions that may cast significant doubt on the Company's ability to continue as a going concern. If we conclude that a material uncertainty exists, we are required to draw attention in our auditor's report to the related disclosures in the financial statements or, if such disclosures are inadequate, to modify our opinion. Our conclusions are based on the audit evidence obtained up to the date of our auditor's report. However, future events or conditions may cause the Company
- Evaluate the overall presentation, structure and content of the financial statements, including the disclosures, and whether the financial statements represent the underlying transactions and events in a manner that achieves fair presentation.

We communicate with those charged with governance regarding, among other matters, the planned scope and timing of the audit and significant audit findings, including any significant deficiencies in internal control that we identify during our audit.

Report on Other Legal and Regulatory Requirements
As required by section 163 (2) of the Companies Act No. 07 of 2007, we have obtained all the information and explanations that were required for the audit and, as far as appears from our examination, proper accounting records have been kept by the Company.

KMW CHARTERED ACCOUNTANTS

21st June 2019

CMMO, a St. Lethou participate and a member from of the KMMO network of independent member lamb philosophesis KMMO incometions. Cooperative PMMO international is a Swiss entity.

T.J.S. Rejobarier PCA Ma. S.M.B. Jewesskers ACA But. Report Fox

WWILC Person FDA WWILC Person FDA WK BLC Applyments FDA K M D K Repopulate FDA Ma. S. Joseph FCA S.T.D.L. Perera FCA We HIS DITE Renige HOS Wals TKIN Ferma AGA V.N.W. Shumpel ACA Principals - S.R.J. Peres FCMA(LR), LLR, Attorney-strium, H.S. George-section ACA